

8 ගේනිය - පෙරදිග සංගීතය

පිළිතුරු පත්‍රය

II කොටස

ප්‍රශ්න අංකය	පිළිතුර	ප්‍රශ්න අංකය	පිළිතුර
1	ii	11	ii
2	ii	12	iii
3	ii	13	iv
4	ii	14	ii
5	iii	15	iii
6	iv	16	සිතාර
7	iv	17	බෝව
8	ii	18	නව නාට්‍ය
9	i	19	මෙහෙ හි
10	ii	20	ආචර්ජ

II කොටස

1. i. a. - බේලාවල්

b. - තුපාලි

(ලකුණු 02)

ii.

බේලාවල් රාගය ස්වර ස්ථ්‍යාපන ගීතය

ග ම ප	ග ම රි	ස රි ග	රි ස ස	
සි ර ස	න ම මු	ම වි පො	ලො ව ව	
ස ග ග	ග ම රි	ග ම ධ	ප - -	
දැ s අ	හි මා s	නෙ න් අ	පි s s	(ලකුණු 04)

තුපාලි රාගය ස්වරස්ථාපන ගීතය

ස ස ධ	ප ග ග	රි ග රි	ස ස රි	
අැ හැ ල	ම හ ඔ	අැ හැ ල	ග හ ක	
ස ස ධ	ස ස -	ර ස ර	ග - -	
කො ල ස	ග වා s	ම ල් පි	පි s s	
ස ර ග	ර ග ප	ග ප ධ	ස - -	
ති කි හි	ම හ ඔ	ප ය වි	ලි s s	
ස ද ප	ධ ප ග	ප ග රි	ස - -	
බ ම ට	හෙ ල හි	පෙ ති සැ	ලි s s	

iii.	දාදරා තාලය	(ලක්ණු 02)									
iv.	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 33%;">මාත්‍රා</td> <td style="width: 33%;">1 2 3</td> <td style="width: 33%;">4 5 6</td> </tr> <tr> <td>යේකාව</td> <td>ඩා දී නා</td> <td>ඩා තු නා</td> </tr> <tr> <td>තාල සිංහෝ</td> <td>X</td> <td>0</td> </tr> </table>	මාත්‍රා	1 2 3	4 5 6	යේකාව	ඩා දී නා	ඩා තු නා	තාල සිංහෝ	X	0	(ලක්ණු 04)
මාත්‍රා	1 2 3	4 5 6									
යේකාව	ඩා දී නා	ඩා තු නා									
තාල සිංහෝ	X	0									

2. i. ජප් කාල්, දැඩි වන්දි කාල් (ලකුණු 02)

ii.	ජප් කාල්				
මාත්‍රා	1 2	4 5 6	6 7	8 9 10	
යේකාව	දි නා	දි දි නා	තී නා	දි දි නා	
කාල සංයුදා	X	2	0	3	

ଦ୍ୱାରା

මාත්‍රා	1 2 3	4 5 6 7	8 9 10	11 12 13 14
යේකාව	දා දිං -	දා දා දිං -	කා තිං -	දා දා දිං -
තාල සංයුළු	x	2	0	3

(ලක්ෂණ 06)

iii. ලියා ඇති පිළිතරු අනුව ලක්ෂණ ලබා දෙන්න. (ලක්ෂණ 04)

3. i. පදනම් විවෘත ලැබෙන ලක්ෂි, ගුරු අකුරු වලට හිමි මාත්‍රා ප්‍රමාණය සැලැස් මත් වේ.

පද්‍යයක් ගායනය කිරීමේ දී හෝ වාදනය කිරීමේ දී ලැබෙන මාත්‍රා ප්‍රමාණය හි මත් වේ. (ලක්ෂණ 04)

ii. 10 ଟଙ୍କ

iii. 10 ଦି

iv. යතිය යනු පැදියක සඳුස්මත් ගණනට වඩා වැඩි වූ මත් ගණන පිහිටන ස්ථානයයි. පැදියක යතිය පිහිටනුයේ පද අගය පද මැදද පිහිටනු ලබන අවස්ථා ඇත.

4. i. කුමන හෝ කොටස් දෙකක් ලියා ඇතිනම් ලකුණු දෙන්න.

ii. ၁၆

iii. ශ්‍රී ලංකික
 විශාරද ලයනල් එදිරිසිංහ
 විශාරද ඩී.එස්.විජේරත්න
 පුදීප් රත්නායක මහතා
 නිරමලා රුදුගු මහත්මිය

ඉන්දිය
 පණ්ඩිත් රචි ගංකර
 පණ්ඩිත් නිකල් බැනපි
 කුප්තාද් විලයාත්බාන්
 උස්තාද් විලයාත්බාන්

iv. ශ්‍රී ලංකික
 විශාරද සදානාද්ද පටිච්චාරවිච
 විශාරද ලිලානන්ද රත්නායක
 විශාරද අනිල් මිහිරිපැන්න
 විශාරද සුදත් විකුමසිංහ

ඉන්දිය
 පණ්ඩිත් අසිස් වන්ද බැනරැපි
 පණ්ඩිත් රණධිර රෝසි

v. නිවැරදි පිළිතුරු වලට ලකුණු ලබා දෙන්න.

5. i. ගැමි හී සේ හී (ලකුණු 02)

ii. ගොයම් හී නොලම් හී කමත් හී පැල් හී
 පතල් හී පාරු හී ගැල් හී

iii. කතුවරයෙක් නොමැතු ග්‍රන්ථාරුස් වී නොමැතු.
 මුබ පරම්පරාවෙන් පැවත ගෙන ඒ
 ගැමියාගේ අව්‍යාත්වය පෙන්වුම් කෙරේ.
 සරල නාද මාලා සරල බස් වහරකින් යුත්තය.

iv. ආසාතාත්මක හෝ අනාසාතාත්මක ඕනෑම ගැමි හියෙක් ලියා ඇත්තම්
 ලකුණු ලබා දෙන්න.



ii. Crochect
 Minim
 Dotted Minim
 Semibrave

7. අදාළ තොරතුරු ලියා ඇත්තම් ලකුණු ලබා දෙන්න.